



Department

Education,

Province/

සබරගමුව පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - සති පාසල

Weekly School Department of

of Education, Sabaragamuwa

Province/ Weekly School

විෂය - විතු කලාව

අප්‍රේල් 04 සතිය

ග්‍රේණිය - 10 (II වාරය)

සැකසුම - කො.කො.කො.පොල්වත්ත (නක්කාවිට ක.වි)

දැරණියගල කොට්ඨාසය

පාඨම/ඒකකය - 6.1.3. ජෝර්ජ් කීට් හිල්පියාගේ නිර්මාණ අගයමු

1. ඉගෙනුම අත්වැල

ජෝර්ජ් කීට්

- ක්‍ර.ව. 1901 අප්‍රේල් 17 වන දින මහනුවර අම්පිටියේ දී සිංහල බර්ගර ප්‍රවාලක උපත ලැබේය.
- මහනුවර ක්‍රිත්ව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත.
- මහු 43 කණ්ඩායමට අයත් විතු හිල්පියකු වන අතර ගෝතම් විභාරයේ බිතුසිතුවම් ද නිර්මාණය කර ඇත.
- මහු තම සිතුවම් නිර්මාණවලට හින්දු කලා ආභාසය හා යුරෝපයේ පැබිලෝ පිකාසේගේ සනිකවාදී විතු ගෙලියේ කලා ආභාසය සහිත ව ඔහුවම ආවේණික විතු ගෙලියක් නිර්මාණය කරගැනීම දැකිය හැකි ය.
- ජෝර්ජ් කීට් හිල්පියා සිතුවම් නිර්මාණයේ දී රේඛාවට ප්‍රධාන තැනක් ලබා දී ඇති අතර එම රේඛා සෘජු රේඛා, කෙටි රේඛා, වකු රේඛා වශයෙන් හඳුනාගත හැකි ය.
- නිශැකිත්ම ගලායන ජ්වලය ගුණයෙන් යුතු රේඛාවෙන් රුපවල පිරුණු බව ඉස්මතු කර ඇත.
- රතු, සුදු, ඩුමුරු, කහ, තිල්, කොළ යන වර්ණ භාවිත කරමින් සියුම් ලෙස ත්‍රිමාන ලක්ෂණ මතු කර ඇත.
- මෙම සිතුවම් වියලි බඳාමයේ අදින ලද බිතුසිතුවම් ක්‍රමය වන ප්‍රෙස්කේෂ සිකෝ හිල්ප ක්‍රමයට නිර්මාණය කර ඇත.

ගෝතම් විභාරයේ බිතු සිතුවම්

- මහමායා දේවිය දුටු සිහිනය
- සිද්ධාරථ කුමාරෝත්පත්තිය
- සිරණ මංගලය
- නළගනන්ගේ විකාර දැකීම
- සතර පෙර තිමිති දැකීම
- මාරප්‍රාජය



මාරපරාජය

- ගෝතම් විහාරයේ සිතුවම් අතර සුවිශේෂී සිතුවමක් ලෙස සැලකෙන ‘මාර පරාජය’ හින්දු කලා ලක්ෂණ හා පිකාසේගේ සනිකවාදී ගෙලිය ලක්ෂණ ආහාසය කර ගත් නිරමාණයකි.
- සනිකවාදී හැඩතල හාවිත කිරීමෙන් මාරසේනාවේ මූහුණුවල රුදුරු හයංකර විලාසය මැනවින් ඉස්මතු කර ඇත.
- මාර පිරිසට දුමුරු, අල්, කල් වැනි අදුරු වර්ණත් බුදුන්වහන්සේ සඳහා අදුරු කහ, ලා දුමුරු වැනි වර්ණත් යොදා ගනිමින් තිමාන ලක්ෂණ සහිත ව සිතුවම වර්ණවත් කර ඇත.
- රුප වටා පරිපූර්ණත්වය හා තිමාව පෙන්වන නිරමාණයිලි රේඛාකරණය ඔහුට ම ආවේණික වුවකි.

2. ක්‍රියාකාරකම

ලබා දී ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න

- 1) ජේර්ජ් කිටි ගිල්පියා පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.
- 2) ජේර්ජ් කිටිගේ නිරමාණවල සුවිශේෂී ලක්ෂණ නම් කරන්න.
- 3) පහත දී ඇති සිතුවම හඳුනාගතිමින් කෙටි හැඳින්වීමක් කරන්න
 - හඳුනාගත් බව :
 - ගිල්පියා :
 - ගිල්ප ක්‍රමය :
 - වර්ණ හාවිතය :
 - ගිල්පිය කුසලතා :

3. ඇගයීම

- 1) ජේර්ජ් කිටි ගිල්පියාගේ නිරමාණ, තොරතුරු හා ඡායාරුප එක්රස් කරන්න.
- 2) ඔහුගේ ප්‍රසිද්ධ නිරමාණ හා ඒවා හමුවන ස්ථාන නම් කරන්න.
- 3) ඔහුගේ නිරමාණ සඳහා බලපෑ යුරෝපීය හා හින්දු කලා සම්පූදායන්ගේ ආහාසය විස්තර කරන්න
- 4) ජේර්ජ් කිටි ගිල්පියාගේ ප්‍රධාන සිතුවම 3ක් ගෙන හඳුනාගත් බව, ගිල්ප ක්‍රමය, වර්ණ හාවිතය හා ගිල්පිය කුසලතා යන උප මාතෘකා ඔස්සේ කෙටි හැඳින්වීමක් කරන්න

